



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1887/8 - 2014 නොවැම්බර මස 03 වැනි සඳහා - 2014.11.03

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය රජයේ නිවේදනය

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වන උප වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතුල ප්‍රකාරව, ආයෝජන ප්‍රවර්ධන විෂය හාර අමාත්‍ය ලක්ෂ්මීන් යාපා අධ්‍යක්ෂ ව්‍යාපෘති ව්‍යාපෘති හාර අමාත්‍යවරයාගෙන්ද විමසීමෙන් අනතුරුව මෙම නිවේදනය මිනින් :

3 වගන්තියේ (4) උප වගන්තිය යටතේ කරන නිවේදනය

සංයෝධන 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වන උප වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතුල ප්‍රකාරව, ආයෝජන ප්‍රවර්ධන විෂය හාර අමාත්‍ය ලක්ෂ්මීන් යාපා අධ්‍යක්ෂ ව්‍යාපෘති වන මම, මූදල් විෂය හාර අමාත්‍යවරයාගෙන්ද විමසීමෙන් අනතුරුව මෙම නිවේදනය මිනින් :

- ඉහත කි පනතේ අරමුණ සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 2 කොමිපක්ෂ්‍ය විදියේ පිහිටි අක්කර අවකින් (08) යුත් ඉඩමක ("එකී පුදේශය") ඇමෙරිකානු බොලර මිලියන එකසිය තිහක (අ.ඩො.ම්. 130) සූජු විදේශ ආයෝජනයක් ඇතුළත් ඇමෙරිකානු බොලර මිලියන හාරයිය විසි නමයයි දෙම පහක (අ.ඩො.ම්. 429.5) අපේක්ෂිත ආයෝජනයක් සහිත නැවත-සංවර්ධනය හා මූල්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් ("ව්‍යාපෘතිය"), ඉහත කි පනතේ අරමුණු සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හැඳින්වෙන දැන්වීම 2014 ජූලි 22 දින අංක 1872/9 දරණ අති විශේෂ ගැසට් පත්‍රිකාවේ පළ කරන ලද බවත්,
- බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 2 කොමිපක්ෂ්‍ය විදියේ පිහිටි අක්කර අවකින් (08) යුත් ඉඩමක ("එකී පුදේශය") ඇමෙරිකානු බොලර මිලියන එකසිය තිහක (අ.ඩො.ම්. 130) සූජු විදේශ ආයෝජනයක් ඇතුළත් ඇමෙරිකානු බොලර මිලියන හාරයිය විසි නමයයි දෙම පහක (අ.ඩො.ම්. 429.5) අපේක්ෂිත ආයෝජනයක් සහිත නැවත-සංවර්ධනය හා මූල්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් ("ව්‍යාපෘතිය"), ඉහත කි පනතේ අවශ්‍යතාවන් අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉහත කි පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලද බවත්,
- ඉහත කි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය "නැවත සංවර්ධන සහ මූල්‍ය සංවර්ධන ව්‍යාපෘතිය" ලෙස නම් කර හඳුන්වන අතර "වන්-කළම්බේ ප්‍රාජේක්ට් (ප්‍රසිවට්) ලිමිටඩ්" යන සමාගම ව්‍යාපෘති සමාගම වන බවත්,
- ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර 2014 මැයි 13 දින එලැංජි ගිවිසුමෙහි (ව්‍යාපෘති ගිවිසුම) එකී දින සිට වසර අවකින් (08) ඇතුළත ව්‍යාපෘති සමාගම විසින් ව්‍යාපෘති එකී පුදේශයේ ක්‍රියාවත නාවා වාණිජ කටයුතු ආරම්භ කළ යුතු බවත්,
- මෙම නියෝගයේ උපලේඛනයේ විශේෂණය කරන ලද නිතිවලින් නිදහස් කිරීම එහි නිෂ්චිතව සඳහන් කර තිබෙන්නාවූ සීමාවන් වලට යටත්ව ව්‍යාපෘති ගිවිසුම අත්සන් කළ දින සිට ව්‍යාපෘති සමාගමට අදාළ වනු ඇත.



උපලේඛනය

1) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

(i) සංස්ථාපිත ආදායම් බද්ද

සංජේත 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව, ව්‍යාපෘතියේ කටයුතුවලින් ව්‍යාපෘති සමාගම ජනනය කරන ලාභය මත (බද්ධ තිවාස විකිණීමෙන් උපයන්නා වූ ලාභය හැර) ආදායම් බදු ගෙවීම වසර දහයක (10) කාලයක් සඳහා නිදහස් කෙරේ. බද්ධ තිවාස විකිණීමෙන් උපයන්නාවූ ආදායම් සඳහා වසර හයක (06) කාලයක් සඳහා ආදායම් බදු නිදහස් කෙරේ.

ඉහත සඳහන් බදු නිදහස් කාලය ව්‍යාපෘති සමාගම පළමුවරට බදු අයකර ගත යුතු ලාභ ලබන වසර හෝ ව්‍යාපෘති සමාගම ව්‍යාපෘතියේ ඉකිලීම් කටයුතු ආරම්භකර වසර හයක් (06) ඉක්ම වූ විට යන අවස්ථා දෙකෙන් පළමුව එළඹීන අවස්ථාව පදනම් කරගෙන ආරම්භ කෙරේ.

ඉහත සඳහන් බදු නිදහස් කාලයේ අවසන් දිනයට ඉක්තිව එළඹීන වසර හයක (06) කාලයක් සඳහා ව්‍යාපෘති සමාගම ජනනය කරන ලාභය මත (බද්ධ තිවාස විකිණීමෙන් උපයන්නා වූ ලාභය හැර) සියයට පනතක (50%) ප්‍රතිශතයක් යන පදනම් මත බදු ගෙනාය කළ යුතුය.

ගැටුප්‍රකාරී තත්ත්වයන් මගැහැරීම සඳහා, එකී බදු නිදහස් කාලය සහ සහනදායී බදු නිදහස් කාලය අවසන් වීමෙන් අනතුරුව, ව්‍යාපෘති සමාගමේ ලාභය සහ ආදායම් සම්බන්ධයෙන් ආදායම් බදු ගෙවීම එවකට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනතේ විධිවිධානයන්ට අනුකූලව සිදු වනු ඇත.

(ii) ලාභාංග මත බද්ද

මුළු වසර දහයක (10) හෝ මුළු වසර හයක (06) අදාළ වන පරිදි බදු නිදහස් කාලයට අදාළව සහ ඉන් පසුව වසරක (01) කාලයකට අදාළව ව්‍යාපෘතියේ බදු නිදහසට අදාළ වන ලාභ වලින් කොටස් හිමියන් වෙත බෙදා දෙනු ලබන ලාභාංග ආදායම් බදුවලින් නිදහස් ගෙවීමේදී සිදු වනු ඇත.

(iii) රඳවා ගැනීමේ බද්ද

පහත සඳහන් පරිදි රඳවා ගැනීමේ බදු අඩු කර ගෙවීමෙන් ව්‍යාපෘති සමාගම නිදහස් වේ :-

(අ) ප්‍රාග්ධන වියදුම් සඳහා ගන්නා ලද විදේශ ගාය මත පොලිය සහ උපදේශකවරුන් සඳහා ගෙවූ තාක්ෂණික ගාස්තු,

(ආ) කළමනාකරණ ගාස්තු සහ රාජ්‍ය හාගය ගෙවීම්වලට අදාළව කරන ගෙවීම සම්බන්ධයෙන් එකී මුළු ගෙවීම්වල එකතුව දළ මෙහෙයුම් ආදායමෙන් සියයට තුනක (3%) ප්‍රමාණයක් නොඉක්මවන තෙක්,

(ඇ) අලෙවිකරණ ගාස්තු සඳහා එකී ගෙවීම් වල මුළු එකතුව දළ මෙහෙයුම් ආදායමෙන් සියයට එකඟ දළම පහක් (1.5%) නොඉක්මවන තෙක් ; සහ

(ඈ) කළමනාකරණ දීරි දීමනා ගාස්තු සඳහා, එකී ගෙවීම්වල මුළු එකතුව දළ මෙහෙයුම් ලාභ වලින් සියයට දහයක් (10%) නොඉක්මවන තෙක්.

(iv) උපයන විට ගෙවීමේ බද්ද

ව්‍යාපෘති සමාගමේ සේවයේ නිරත වන විදේශීය කාර්ය මණ්ඩලය, සැම අවස්ථාවකදීම එවැනි සේවකයින් පහලාක් දෙනෙනු (15) සඳහා වන උපරිමයකට යටත්ව, උපයන විට ගෙවීම් බද්ධෙන් නිදහස් වේ. මෙම සහනය ඉහත කි සීමාවන්ට යටත්ව ව්‍යාපෘති ක්‍රියාවල තාවත කාලය සහ ඉන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ව්‍යාපෘති සමාගම එළඹීන්නාවූ ව්‍යාපෘති ගිවිසුම් දින සිට එළඹීන වසර පහක (05) කාල සීමාවක් සඳහා එකී විදේශීය කාර්ය මණ්ඩලයට අදාළ විය යුතුය. කෙසේ වෙතත් කිසිදු සේවකයෙකුට මෙම උපයන විට ගෙවීම් බද්ධෙන් නිදහස් වීමට වසර පහක් (05) ඉක්මවා ලබා ගත නොහැක. ව්‍යාපෘති සමාගමේ විදේශීය කාර්ය මණ්ඩලය වෙනුවට ක්‍රමානුකූලව දේශීය සේවක පිරිසක් සේවයේ යෙදවීමට ව්‍යාපෘති සමාගම විසින් වැඩිම යහපත මූලධර්මය (best-efforts basis) පදනම් කරගෙන ක්‍රියා කළ යුතුය.

ලපලේඛනය (සම්බන්ධීතය)

2) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ආනයනය කරන ලද ව්‍යාපෘතියට අදාළ හාන්චි සහ දේශීය වශයෙන් මිලදී ගනු ලබන ව්‍යාපෘතියට අදාළ හාන්චි හෝ සේවාවන්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කාලය වන වසර අවක (08) කාලය තුළ එකතු කළ අගය මත බදු අයකිරීමෙන් සහ ගෙවීමෙන් නිදහස් වේ. ව්‍යාපෘතිය සඳහා සැපයීම් කරන කොන්ත්‍රාත්කරුවන්ට හෝ එකතු කළ අගය මත බදු පනතේ ප්‍රතිපාදනයන්ට අනුව අවසර දී ඇති පරිදි බදු විලම්භනය (tax deferral) කිරීමට අපිතිය ඇත.

ඉහත කරුණුවලට යටත්ව වාණිජ මෙහෙයුම් ඇරුණු දින සිට, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන ප්‍රකාරව ව්‍යාපෘති සමාගම විසින් සැපයීම් අගය මත, එකතු කළ අගය මත බදු ගෙවීම කළ යුතුය.

3) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය වන වසර අවක (08) කාලය තුළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කරන හාන්චිවලට සීමා වෙමින් එකිනේ ව්‍යාපෘතියට අදාළ හාන්චි ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම සමාගම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද අයකිරීමෙන් සහ ගෙවීමෙන් නිදහස් කෙරේ. ව්‍යාපෘති සමාගම විසින් ව්‍යාපෘතිය සඳහා සිදුකරන්නාවූ සාපූර්ණ ආනයන හෝ හාන්චි ලබන්නා (consignee) ව්‍යාපෘති සමාගම වන්නේ නම් පමණක්, ව්‍යාපෘති සමාගම විසින් ව්‍යාපෘතිය සඳහා කරනු ලබන සාපූර්ණ ආනයන හෝ කොන්ත්‍රාත්කරුවෙනු හෝ උප-කොන්ත්‍රාත් කරුවෙනු විසින් ව්‍යාපෘතිය සඳහා සිදු කරන ආනයනයන් සඳහා මෙම නිදහස් කිරීම, පනත අංක (05) හි සඳහන් කොන්දේපිටුවලට යටත්ව අදාළ වේ.

4) ඉදිකිරීම් හා කර්මාන්ත සහතික අරමුදල් බද්ද

ව්‍යාපෘතියට අදාළව, ව්‍යාපෘති සමාගම/ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්කරුවන් / උප-කොන්ත්‍රාත්කරුවන් 2005 අංක 05 දරන මුදල් පනත යටතේ පනවනු ලබන ඉදිකිරීම් හා කර්මාන්ත සහතික අරමුදල් බද්ද ගෙවීමෙන් නිදහස් වේ.

5) ව්‍යාපෘතියට අදාළ ආනයනය කරන හාන්චි මත අයකරන රේගු බද්ද (රේගු ආයුෂනත - 235 වන අධිකාරය)

අකාරය ලැයිස්තුවේ සඳහන් හාන්චි හැර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය වන වසර අවක (08) කාලය තුළ ආනයනය කරනු ලබන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කරන ලද ව්‍යාපෘතියට අදාළ සියලුම ප්‍රාග්ධන ස්වභාවයේ හාන්චි හෝ ව්‍යාපෘතියට අදාළ වෙනත් හාන්චි ව්‍යාපෘති සමාගම විසින් ව්‍යාපෘති කාරුය සඳහාම පමණක් සාපූර්ණවම හෝ ව්‍යාපෘති සමාගමේ නාමය යටතේ කොන්ත්‍රාත්කරුවෙනු හෝ උප-කොන්ත්‍රාත්කරුවෙනු මගින් ආනයනය කරන විට එම හාන්චි රේගු බදුවලින් නිදහස් වේ. අකාරය ලැයිස්තුවේ සඳහන් හාන්චි සම්බන්ධයෙන් වන විට එකින් හාන්චි හෝ ඇ ලංකාව තුළ පුරුණව නීජ්පාදනය නොකරන අවස්ථාවක හෝ එකින් හාන්චි අවශ්‍ය ප්‍රමාණයෙන් හෝ අවශ්‍ය ගුණාත්මක හාවයෙන් යුතුව ශ්‍රී ලංකාවන් මිලදී ගැනීමට නොහැකි වන විට හෝ ව්‍යාපෘතියේ අවශ්‍යතාවයන් අනුව තීජි කළට ශ්‍රී ලංකාවන් මිලදී ගැනීමට නොහැකි අවස්ථාවක දී ආනයනය කළ විට එවැනි හාන්චි රේගු බද්දෙන් නිදහස් වේ.

ඒ අනුව සමස්තයක් ලෙස, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය වන වසර අවක (08) කාලය තුළදී ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවෙනු හෝ උප-කොන්ත්‍රාත්කරුවෙනු මගින් ආනයනය කිරීමේ හැකිකේ එම හාන්චිවලට අදාළව හාන්චි ලබා ගත්තා ලෙස ව්‍යාපෘති සමාගම නම් කර ඇති විට පමණි. කිසියම් විටක ආනයනය කරන හාන්චි වෙනත් ව්‍යාපෘතියකට අදාළ හාන්චි සමාගම පොදුවේ ආනයනය කිරීමක් සිදුවූවහාන්, ව්‍යාපෘති සමාගමට දී ඇති සහන ව්‍යාපෘතියට අදාළ හාන්චි සඳහා පමණක් උපයෝගී කරගත්වට සහතික කිරීමේ පුරුණ වගකීම ව්‍යාපෘති සමාගම සතු වන අතර, එම කොන්දේපිටි යම් හෙයකින් කඩ කිරීමක් සිදුවූවහාන්, ව්‍යාපෘතියට අදාළ නොවන සියලුම හාන්චි සම්බන්ධයෙන් ගෙවය යුතු බදු සාමාන්‍යයෙන් අදාළ වන තීති හා රේගුලාසිවලට අනුව වහාම ගෙවීමට සිදුවේ. ව්‍යාපෘති සමාගමේ සේවකයකුගේ, උපදේශකවරයකුගේ හෝ වෙනත් අයකුගේ පුද්ගලික/ස්වකිය හාවිතය සඳහා ව්‍යාපෘති සමාගම විසින් ආනයනය කරනු ලබන පුද්ගලික බඩුබාහිරාදිය ව්‍යාපෘතියට අදාළ හාන්චි ලෙස සලකනු නොලැබේ. තවද ව්‍යාපෘති සමාගමට 2008 අංක 14 දරන කුමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ලබා දෙනු ලබන නිදහස් කිරීමේ සහ සහන සැලකිල්ලට ගෙනිම් ව්‍යාපෘති සමාගම සමග සම්බන්ධ වන යම් කුඩා ගැනුම්කරුවෙනු හෝ වෙනත් අයකුට එකින් සම්බන්ධවීම හේතුවෙන් හෝ සම්බන්ධවීම කරන කොටගෙන මෙම පනත යටතේ කිසියම් නිදහස් කිරීමක් හෝ සහනයක් දෙනු නොලැබේ.

ලක්ෂේමන් යාපා අධ්‍යක්ෂකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය.

2014 ඔක්තෝබර් 23 වැනි දින,
කොළඹ දී.